

# වාණිජ කමිෂනලයේදී පළිබේද මර්ධනය සඳහා පළිබේද නාගොක හාවිතය

**පළිබේද යනු :-**

මිනිසාගේ බේග සම්පත් වලට ආර්ථික හානි  
පමුණුවන ඕනෑම ප්‍රිව කාණ්ඩයක් පළිබේද  
වශයෙන් හඳුන්වනු ලැබේ.

# පලිබෝධ කාණ්ඩ

- ❖ කමම් පලිබෝධ
- ❖ රෝග ඇති කරන සීවින් ගෙවන් ව්‍යාධි ජ්‍යෙකයින්
- ❖ වල් පැලැසි



# කාමි පලිබේදක

## ඉන්සෙක්ටා ව්‍යුහයට අයත්වන කාමීන්


- දැඩිවන් (සමනවයින් හා සලබයින්) ගේ කිරීම් අවස්ථා
- කුරුමේනියන් හා ගුල්ලන්
- මැස්සන්ගේ කිරීම් අවස්ථාවන්
- මී මැසි ගෝනයේ කාමීන්
- පැල මැක්කන්



# ව්‍යුත්පනකයින්

රෝග පැමිණ කරන ප්‍රීටින් කාණ්ඩ

- දිලිර
- බැක්ටේරියා
- වෛරස් / මයිකොප්ලාස්මා
- වට පනුවන්



# වල් පැලකී

- පළුල් පතු → ගිරාපලා
- පත් ව්‍යුග → තුනැස්සිය
- තමණා ව්‍යුග → ආටවරා

# පලිබෝධ කාණ්ඩ වලින් සිදුවන භානි

- කෙමී පලිබෝධ → සහා කැම
- යුතු උරා බීම
- සූරා යුතු උරා බීම

# ව්‍යාධිපත්‍රකායීන්ගේ සිදු වන භාණි

- දිලිරු → ගාක පිතු හෝ මූල්‍ය ගාකයම විනාශ වීම
- බැක්ටීරියා → ගාකය විනාශ වීම
- මෙටරස් → ගාකයට සහ අස්ථිවැන්න අඩු වීම
- වටපනු → ගාක වැඩිම බාල වීම අස්ථිවැන්න අඩුවීම

# වල් පැලකටි වලින් සිදුවන හානි:

- ගාක වැසීම බාල වීම
- ජේල අවශ්‍යතාවය අඩු වීම
- ලෙඛ රෝග පැවතීම

# පළිබේද නාගක වර්ගීකරණය

- කඩම්නාගක
- දිලිරනාගක
- වටපනු නාගක
- මී නාගක
- වල් නාගක
- ගොල් බෙලි නාගක
- මයිවා නාගක

පළිබඳ ම්‍රදනය සඳහා ගෙවතු වාචියි  
පාර්මිපරික කම් භාවිතා කළ හැක.

- ගෙදර අවසෙනාවයට පමණක් සුලී පැල  
පමාණයක් නඩත්තු කළයුතු නිසා
- ආසාදිත කොටස් ඉවත්කර විනාග කර දැමීම
- කොළ කන කුඩා කෘමීන් එකතු කර ම්‍රදනය
  - කුඩා දළඹුවන්, ගොල්බල්ලන්
- මයිටාවන් වැනි කුඩා කෘමීන් ම්‍රදනය සඳහා  
සඛන් දියර යෙදීම
- කුඩා කෘමීන් ම්‍රදනය සඳහා කොහොම්  
නිස්සාරක භාවිතය

- එකම බේගය දීර්ණ කාලයක් එකම කෙපතුයේදී වගා කිරීමට සිදුවේ.  
උදා: තේ, රබර්, පොල්, දෙහි, දොඩම්



- විශාල ප්‍රදේශයක එකම බේගය වගා කිරීම  
උදා: එළවල්, අර්තාපල්, වී වගාව ආදි වගයෙන්



- එම නිසා පැලිබෝධ වලට පාතු විමේ හැකියාව වැඩිවන අතර එය  
ම්‍රදුනය සඳහා පාර්මිපරික ක්‍රම පමණුක් භාවිතා කළ නොහැකි
- මේ සඳහා පැලිබෝධ නාංක යෙදීම වාණිජමය වගයෙන් ඉතා වැදගත් වේ.  
උදා: වී වගාවේ වල් ම්‍රදුනය කිරීම සඳහා වල් නාංක යෙදීම බහුලව  
සිදුවේ.

- මේ සඳහා වල් ගැලවීම සඳහා විශාල මිනිස් ගුමයක් අවශ්‍ය වන බැවින් වල් නාඩක යෙදීම ප්‍රායෝගික වේ



දඩා: අර්තාපල් වල අංගමාර රෝගයයා, ආරක්ෂා කරගැනීම සඳහා ගොවින් කෙළුවයට 8-12 වතාවක් පමණ දිලිර නාඩක යෙදීමට සිදු වේ



දඩා: ගොවා වල කොළ කන දැඳු වශයෙන් කාම් නාඩක භාවිතා වේ.

විශාල

# ප්‍රලිඛෝද නාකේ හාවිතය අවම කර ගැනීම

- පළමුව නිසි ලෙස ප්‍රලිඛෝදකයා හඳුනාගැනීමෙන් පසු ප්‍රලිඛෝද නාකේ යෙදීම යෝග්‍ය වේ. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා ගත හැක.
- ප්‍රලිඛෝද නාකේ යොදන ප්‍රමාණය නිසි ලෙස යෙදීම (dosage)
- ප්‍රලිඛෝද පිළිබඳ අධික්ෂණයේ යෙදීම
  - > ප්‍රලිඛෝදකයාගේ වර්ධනය කුමන කාලයේදී
  - > දේශගුණික තත්ත්වයන්ගේ බලපෑම
  - > ප්‍රදේශයේ කුමන වගාචකට ආසාදනය වී ඇත්තේ යන වග
  - > ඔස්ත්‍රායේ ඇති ආසාදිත තත්වය විමසා බලා ප්‍රලිඛෝද යෙදීම
    - කුඩා ප්‍රදේශයක රෝග හෝ කෘමීන් හානිය වී ඇති නම්
    - විශාල ප්‍රදේශයකට පැනීම් ඇති නම්

# ඒකාබද්ධ පැලිබෝධ පාලනය

● හොතික කුම

● රෝපන කුම

● ගෙවන විද්‍යාත්මක කුම

> නිරෝග බීජ හා රෝපන ද්‍රව්‍ය නාවිතය

> නිසි කළට වගා කිරීම

> බෝග මාරුව

● ජ්‍යෙෂ්ඨ විද්‍යාත්මක කුම

● රසායනික කුම (පැලිබෝධ නාගෙක යෙදීම)

> විෂ නාවයෙන් අඩු පැලිබෝධ නාගෙක තෝරා ගැනීම



# විෂ විම අවම කිරීමට ගත යුතු පියවර

- පළිබෝධක හඳුනාගැනීමන් පසු බෙහෙත් යෙදීම
- නියම ප්‍රමාණයට යෙදීම
- පරිහරණයේදී ප්‍රවේශම් වියයුතු දේ
  - > අත් වැසුම්
  - > මුඛ උපාංග
  - > ඇඳම් ඇඳීම
  - > සුළුගේ දිගාව බලා ඉසීම
- අධික ආලේෂකය ඇති විට නොයෙදීම
- පළිබෝධ යොදන අවස්ථාවේදී කැම බීම වලින් වැළකී සිටීම
- භාවිතා කළ උපකරණ සේදීමේදී ප්‍රවේශම්වීම
- පළිබෝධක යෙදීමෙන් පසු ඇගැපත හොඳින් සේදීම
- ස්පර්ශ වූ වහාම ප්‍රවිමාධාර ලබාදීම සහ වෛද්‍යවර්යෙකුට යොමු කිරීම
- පළිබෝධ භාවිතාකළ කාලය හා අස්වැන්න නෙලීමේ කාලය ගැන සැලකිලිමත් වීම

සේතුතිය



# පළිබේදක පාලන ක්‍රම

- හෙෂිතික
- රෝහණ ක්‍රම
- ගැඹු විද්‍යාත්මක ක්‍රම
- සීව විද්‍යාත්මක ක්‍රම
- රසායනික ක්‍රම (පළිබේද නාගෙක යෙදීම)
- ඒකාබද්ධ පළිබේද පාලනය